

සිද්‍යාත් සගරාව පද්‍යකරණය සඳහා රචිත කෘතියක් යැයි  
කීම කෙතරම් යුත්ති යුත්ත ද? යන්න පිළිබඳ විමුළුමක්

කථනයේ විටියන සෝරත හිමි

## Abstract

The Lakdiva Sahityavansa is made up of a Paudha history. All the epigraphic literature found since the Anuradhapura period provides evidence for its origin. Language is the essential element in literary writing. It is clear that Lakwasiya had the company of an expert language grammar from the early days. Accordingly, grammar is the lifeblood of a language. Grammar is language itself. Grammar is the standard grammar accepted by any given society. Every standard grammar has a linguistic application. Not only that, but there are times when coincidences occur in a common grammar. The Lakwasiya are a group equipped with some knowledge of language grammar since the Anurapura era. However, the starting source for the current Sinhala grammar evolution is Sidat Sagara written in the Daodeni period. This manual of the Sinhalese is still used today. However, there are a lot of issues related to this book. Meanwhile, the purpose of this research is to discuss whether this book is a poem written for poetry.

**Keywords:-** Grammar, Grammar rules, Language, Literature, Poetry

සාරසංකීර්ණය

ලක්දීව සාහිත්‍යව්‍ය පොශණ ඉතිහාසයකින් සඳුම් ලද්දකි.  
අනුරාධපුර යුගයේ පටන් හමුවන සියලු අහිලේන, සාහිත්‍යය  
මූලාශ්‍ය එ් සඳහා සාක්ෂිය සපයයි. එම සාහිත්‍ය රචනයේදී අත්‍යවශ්‍ය

අංගය භාෂාවයි. ලක්වැසියා මුල් කාලයේ පටන් විද්‍යාත් භාෂා ව්‍යාකරණයක ඇසුර ලැබූ බව පැහැදිලි වේ. ඒ අනුව ව්‍යාකරණය භාෂාවක ජීවනාලිය බඳුය. ව්‍යාකරණය යනු භාෂාවම ය. කිසියම් භාෂක සමාජයක පිළිගත් සම්මත ක්‍රමවේදය ව්‍යාකරණයයි. ඔහුම සම්මත ව්‍යාකරණයක් වාග්වේද්‍යාත්මක භාවිතයකින් යුත්තය. එපමණක් නොව ඕනෑම ජන සම්මතයක භාවිත ව්‍යාකරණයක් තුළ සංදිග්ධතා පැනෙන අවස්ථා ඇත. ලක්වැසියා අනුරුපර යුගයේ පටන් භාෂා ව්‍යාකරණය සම්බන්ධයෙන් යම් දැනුමක්න් සන්නද්ධ පිරිසකි. එහෙත් අපට වර්තමාන සිංහල ව්‍යාකරණ විකාශනයෙහිලා ආරම්භක මූලාශ්‍ය දීමිදෙශී යුගයේ රවිත සිදත් සශරාවයි. සිංහලයාගේ මෙම වියරණ අත්පෙළාත අදට ද භාවිත වන්නකි. එහෙත් මෙම කෘතිය සම්බන්ධයෙන් විවාදාපන්න කාරණා බෙහෙමයක් ඇත. ඒ අතරට මෙම වියරණ ගුන්ථය පදනමකරණය සඳහා රවිත වියරණයක් ද යන්න සාකච්ඡා කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි.

යතුරු පද:- පදනමකරණය, භාෂාව, වියරණ, ව්‍යාකරණ රීති, සාහිත්‍ය හැඳින්වීම

ලක්දිව සිංහල සාහිත්‍යයෙහි මාණික්‍යමය කිරීටයක් සේ දිස් වන්නේ පදන සම්ප්‍රදායයි. “සියලුම කළාවන් අනුරෙන් සිංහලයේ කාව්‍යකරණයේ මනා කුසලතාවක් දක්වා හ. සිංහලයන් සිතුරි දේ ප්‍රකාශයට පත් කිරීමේදී කාව්‍ය නිර්මාණ තුළ මනා ප්‍රමුඛත්වයක් දක්වා ඇත.” (*Godakumbura, 1955: 37*). සිංහලයන්ට කවි ලිඛීම උගෙට කරුණක් නොවන බව මින් පැහැදිලි වේ. ලක්දිව පදන සම්ප්‍රදාය ප්‍රධාන කොටස තුනක් යටතේ අධ්‍යායනය කළ හැකිය. එනම්,

01. සිගිරි ශ්‍රී රචනා වීමට ප්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපි පදන සම්ප්‍රදාය
02. එතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප්‍රවාද මගින් හෙළිවන පදන සම්ප්‍රදාය
03. සිගිරි ශ්‍රී මගින් හෙළිවන පදන සම්ප්‍රදාය වගයෙනි.

සිගිරි හේ යුගයට පුරුමයෙන් සිංහල පදා සම්පූද්‍යායක් පැවති බවට භමුවන පැරණිතම මූලාශ්‍රය වන්නේ එතිහාසික හිලා ලේඛනයන්ය. “ඉතාම පැරණි යුගයට අයන් සෙල්ලිපි අතර පදායෙන් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.”(කුලසුරය, 1999: 242). ඒ සඳහා ප්‍රමුඛතම සාක්ෂා සැපයෙන්නේ ක්‍රිජ්: තුන්වන සියවසයේ අනුරුදු පලාතෙති.

“මහා රක්ෂණ ගමණී (මාත්‍රා 9)

අධ්‍යාපන දෙවන පියග (11)

(ර)ම(ණී) බ(රි)ය මිලක තිග (11)

විහාර කා(රි)තෙ කතිය” (11) (ජයසේකර, 2005: 15).

02. එතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප්‍රවාද මගින් හෙළිවන පදා සම්පූද්‍ය

මේ සඳහා සාක්ෂා සැපයෙන සාධක බහුලව දක්නට ලැබේ. එම සාධක කිහිපයක් මෙලෙස වෙන් වශයෙන් දැක්විය හැකිය.

- මහාවංසයේ සඳහන් වන්නේ විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට අවස්ථාවේ ශිත රාවයක් ඇසුණු බවයි. “රාත්‍රී හාගේ ඒ කුමර තුරුය නාද සහිත හේ හඩක් අසා” (මහාවංසය, 2008: 34).
- බුද්ධසේෂ්‍ය හිමියන් රඩිත සාරන්ථපකාසිනී නම් පාලි අටුවාවේ එන “ඇල්ලෙගෙලියන් විසින් තිලකණු පටසමින් ගැයු ශිතයක් ගුවණය කරමින් හැටනමක් රහන් වූ” සිදුවීම. (නිවනට සැපැමිණී සග සැට නමකි) (සේනාධිර, 1979: 03).
- සුළු මුගලන් විසින් හෙළ කවක් ලියා ඇති බව මහාවංසයේ සඳහන් වේ.
- සිද්‍රන් සගරාවෙහි අනුරුදුරටත් රඩිත මදුර සංදේශයක් ගැන සඳහන් වේම් (“මොනරදු එකල්හි පුල් සලග නවාගනී”)
- සියබස්ලකරට අනුව අනන්‍යතා ගුණයෙන් හෙබි දේශීය පදා සම්පූද්‍යායක් පැවති බව විද්‍යමාන වීම

සිගිරි ගී මගින් පුරුව සිංහල පදා සම්ප්‍රදායක සලකුණු පූඩ්ල් කෙශ්ටුයක් මත විහිද පැවති බවට සාධක හමු වේ. සිංහල කවියා භාරතීය ආභාසය විදිමින් ප්‍රගස්ත කාචා සම්ප්‍රදායක ඇපුර ලබමින් සිටි බව මෙම උපැහරණයෙන් පසක් වෙයි. එනම් මහාකච්ච කාලීදාසයන් විසින් රවනා කරන ලද මෙසඳුතය පිළිබඳ ලක්වැසියන් දැනුවත් වූ බවට සිගිරි ගී මගින් සාක්ෂි සැපයේ.

“වන්දිම් හිම් වලා - තොගොසින් ඇය නිවෙස්නව”  
(මුදියන්සේ, 2004: 69).

එපමණක් නොව ක්‍රි:ව: හයවෙනි සිවසෙහි විසූ භාමහ පත්‍රවරයාගේ කාචාලංකාර කෘතිය සම්බන්ධයෙන් ලක්වැසි ජනයා දැනුවත් වූ බව සිගිරි පදා මගින් විද්‍යමාන වේ.

“මෙ ගෙත්තමට සිතුපු - කෙනෙක්ද මෙ කවෙක් හින්දේලි”  
(අත්තනායක, (සංස්.) 2000: 04).

“ගතෝස්තමරකො භාතින්දුරුයන්ති වාසාය පක්ෂීන්”  
(ගුණවර්ධන, (සංස්.) 2003: 02).

මෙම සමස්ත ධාරයන් මත ප්‍රත්‍යක්ෂණ වන්නේ ලක්වැසියා දැඩිදෙණි යුගයේ සිදන් රවනා වීමට ප්‍රථමයෙන් කාචාකරණයෙහිලා සමතෙක් වූ වගයි. එපමණක් නොව ගදා, පදා ව්‍යාකරණ ඇශානයෙන්ද සන්නද්ධ වූ බවයි. එහෙත් ලක්දිව ව්‍යාකරණ ගුන්ථයක ගේඟ වූ මූලාශ්‍ය හමු වන්නේ දැඩිදෙණි යුගයෙනි. ඒ අනුව ලක්වැසියා සතු පැරණිතම ව්‍යාකරණ ගුන්ථය වන්නේ සිදන් සගරාවයි. එම සිදන් සගරාව යන්න කවරක්ද, එය කුමක් අරහතා රවනා ව්‍යවක් ද යන්න මින් පසු අවධානයට යොමු කරයි.

### පර්යේෂණ ගැටුව

සිදන් සගරාව පදාකරණය සඳහා රවිත කෘතියක් යැයි කීම කෙනරම් යුත්ති යුත්තද?

### පර්යේෂණ අරමුණ

සිදන් සගරා වියරණ ගුන්පය පදනමකරණය සඳහා රවිත් වියරණයක් ද යන්න සාකච්ඡා කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි.

### පර්යේෂණ ක්‍රමවේදය

සාහිත්‍ය මූලාශ්‍රය පරිගිලනය කිරීම මගින් තොරතුරු ඒකරායි කිරීම පර්යේෂණයේ මූලික ක්‍රමවේදය වෙයි. ඒ අනුව මෙම පර්යේෂණය ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය පරිගිලනය, සගරා හා කේෂ ගුන්ප පරිගිලනය, අන්තර්ජාල පරිගිලනය යන ක්‍රමවේදයන් සමඟේ සිදුකොට ඇත.

### සිදන් සගරාව යනු

සිංහල සාහිත්‍ය වංශය කෙදිනක, කොතැනක, කුමන මූලාශ්‍රයකින් ඇරුණුනු වග නිශ්චිතව කිමට උගහටය. එහෙත් ලක්වැසි ජනයා අහිමානයෙන් සිහිපත් කළ හැකි සාහිත්‍ය වංශයක උරුමක්කරුවන් වග පැවසිය හැක්කකි. එම ගදු පදන සාහිත්‍ය මූලාශ්‍රය අධ්‍යයනයේදී ලක්වැසි ජනයා විද්‍යාධ ව්‍යාකරණ යානයකින් සමන්විත වූ බව ස්ථුට වේ. ඒ අනුව “වර්තමාන සිංහල ව්‍යාකරණ විකාශනයේ ආරම්භක මූලාශ්‍රය සිදන් සගරාවයි.” (මලයරාජා, (සංස්) 2009: 147). අනුරුපුර දුගේයේ පටන් සිංහල සාහිත්‍ය වංශාවලිය ඇරුණුන ද ව්‍යාකරණ ගුණෝධික කේත්ත්දැරත මූලාශ්‍රය වශයෙන් සිදන හමුවන්නේ දැඩිදෙනී යුගයෙන්ය. ඒ බැවි ඩී.ඩී සන්නස්ගල මහතා ‘සිංහල සාහිත්‍ය වංශය’ තම් ගුණයෙහි දක්වා ඇත. (සිදන කළේ දැඩිදෙනී කාලයේ බව සැක නැත.) (සන්නස්ගල, 2000: 199). කතුවරයා පවසන්නේ මෙය ක්‍රි. ව. 1270 - 1293 යන කාලවකවානුව තුළ රචනා කළ බවයි. ඒ අනුව සිදන් සගරාවෙහි සමඟේ අන්තර්ගතය මෙලෙස වෙන් වෙන් වශයෙන් අවබෝධයේ පහසුව තකා දැක්වීය හැකිය. කාතියක අවබෝධ කරගෙන දැනගත යුතු කරුණු පහකි. එනම්,

01. කාතියේ නම (සංයු)

02. නිමිත්ත

03. කර්තා

#### 04. ප්‍රමාණය

#### 05. ප්‍රයෝගන

1. කාතියේ නම :- (සංයු) - සිද්ධ්‍යා සගරාව - කාතියෙහි ඒ බව සටහන් කර ඇත්තේ මෙලෙසින්ය.

“මහද ගඳකිලි කැරු - සවිනේ ගෙවා දත්තට

දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිද්ධ්‍යා සගරා” (ඡයතිලක,  
(සංස්) 2009: 43).

මිට අමතරව කතුවරයා කාතියෙහි විවිධ තැන්වල පොත සිද්ධ්‍යා - සිද්ධ්‍යා සගරාව යන නාමයන්ගෙන් හඳුන්වා ඇත.

- “දෙනෙ දැන මේ සිද්ධ්‍යා - පතිරාජ පිරුවන
- දුහුන දනහට මූත් මෙතුද සිද්ධින් ඡයතින්
- පතිරාජ පිරුවනගේ සිද්ධ්‍යා
- පළකරනු වස් මෙකෙලුම් - කුඩානීන් සිද්ධ්‍යා සගරා”  
(මලයරාජා, (සංස්) 2009: 147).

2. නීමින්ත් :- (නීමින්ත්) - සාහිත්‍ය රචනයට (පද්‍යකරණයට) පැමිණෙන ආයුත්තිකයන්ට ව්‍යාකරණ දැනුම සැලැසීම එහි නීමින්තයි.

“මහද ගඳකිලි කැරු - සවිනේ ගෙවා දත්තට

දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිද්ධ්‍යා සගරා” (ඡයතිලක,  
(සංස්) 2009: 43).

3. කර්තා :- (කත්තාරං) - සිද්ධ්‍යා සගරාව කරන පතිරාජ දේව ඇමතියාගේ ආරාධනයෙන් බව සිද්ධ්‍යා සගරාවසානයෙහි එන කාරණා වලින් පැහැදිලිය.

“දක්ණ ලස සියල් - බුජ මහ'වුරෙති රක්නා

දෙදෙද්'ව් රදිලගම් විමන්'ගැ - පතිරාජ දෙව් සැරදෙනේ ”  
(ඡයතිලක, (සංස්) 2009: 84).

එසේම මෙම කෘතිය පතිරාජ පිරිවෙන්පති හිමියන්ගේ සිද්ධා  
සගරාව බව කරන සන්දර්ජ කවියෙන් පැහැදිලි වේ.

”මෙහි පදනු'වග දැනැ වියරණ සිදු බජමින

නිතැතිනි මන පසිද විදුදන දැනි'පිලෙ ත

යස රළ දිගේ'ලබෙන විතර පත සයුරු මෙන

නගනු මෙලක නිති දිය දැන නර නත මින”

(ඡයතිලක, (සංස්) 2009: 84).

(පතිරාජ පිරුවනගේ සිද්ධා)

මෙම පතිරාජ පිරුවන්පති හිමියන් යනු කවරෝක්ද යන්න  
ගැටුපූ සහගත පැනයකි. විද්වතුන් අතර මේ සඳහා මූලික මත දෙකක්  
පවතී. එනම්,

1. අනොමදස්සි හිමි

2. වේදේහ හිමි

යන මත දෙකයි. මේ අතර බොහෝ විද්වතුන් සිද්ධා සගරාවෙහි  
කතුවරයා වේදේහ හිමියන් බව පවසයි.

4. ප්‍රමාණය :- පරිමාණය - කතුවරයා මෙහි වියරණ විධි 20ක්  
ගැන දක්වා ඇති.

”එබැවින් සන් සඳ - ලිගු විබත් සමස් පියවි

පස කිරිය ලොපදෙසිගම් - පෙරරු දෙරු පෙරලි

වැඩි අඩු තිහා නියමි - අනියම් අවිදුමන්විදි

වි විසිවැදුරුම - වියරණ විදි සපයා”

(පක්‍රේක්‍රාසාර නිමි, 2009: 01)

එම වියරණ විධී 20 මෙලෙස සුපැහැදිලි ලෙස දැක්විය හැකිය.

1. “සන් - සංයෝ - Definition (Phonetics, Phonology, graphemics)
2. සඳ - සන්ධි - Combination
3. ලිගු - ලිංග - Gender
4. විබත් - විහක්ති - Case
5. සමස් - සම්ස - Compound
6. පියව් - ප්‍රකාශනී - Stems
7. පෙස - ප්‍රතාත්මක - Affixes
8. කිරිය - ක්‍රියා - Verb
9. ලොප - ලෝපය - Elision
10. අදේස් - ආදේශය - Substitution
11. අගම් - ආගමය - Augmentation
12. පෙරරු - පූර්ව රුපය - Assimilation
13. දෙරු - දේවිත්ව රුප - Reduplication
14. පෙරලි - පෙරලි- Metathesis
15. වැඩි- මානුවඩ්ධි- Increase
16. අඩු- උග්‍රණය - Reduction
17. තිපා- තිපාතය- Particles

## 18. නියම්- නියම විධි- Regular Formation

## 19. අනියම්- අනියම්- Irregular Formation

20. අවිදුමත්- අවිදුමාන- Obscure Form (ප්‍රයාරාම හිමි,  
(සංස්.) 2002: 656).

5. ප්‍රයෝගන :- (ප්‍රයෝගන) - නිවැරදිව ව්‍යාකරණ භාවිතයට ඉඩ සැලසීම.

යලේක්ත කාරණා අනුව සිදන් සගරාවෙහි අන්තර්ගතාදී කාරණා මොනවට පැහැදිලි වේ.

සිංහල භාෂාවෙහි ගදු පදා යන කාරණා දෙක සඳහා රවිත පැරණිතම ව්‍යාකරණ ගුන්ථය සිදන් සගරාවයි. එහෙත් සිංහල භාෂාවෙහි පැණෙන ගදු පදා දෙකෙහිලා අසමානතා දක්නට ලැබෙන බව තොවුනා කිව යුත්තකි. “සිංහලයේ ගදු යෙහි පදා යෙහි උපයුක්ත භාෂාවෙහි ද පවත්නා වෙනස්කම් නිසා ව්‍යාකරණයෙහි ද අසමානතා දක්නට ලැබෙන බවද ඉතා පැහැදිලි කරුණකි.” (අබේසිංහ, (සංස්.) 1990: viii). මෙම සංදිග්ධතා පැණෙන කාරණාවක් මත රවනා වූ කෘතියක් ද වග විවාදයට තුවු දෙන කෘතියකි. එහෙත් බොහෝ විද්‍යාත්‍යන් මත පළකරන්නේ සිදන්සගරාව පදාකරණය සඳහා රවිත කෘතියක් බවයි.

ලදා:- “මේ ගුන්ථය කරන ලද්දේ බොහෝ සෙයින්ම කාව්‍යගාස්ත්‍රාලාහිමිවූ අදුනිකයන්ගේ ප්‍රයෝගනය පිණිස බව...” (ගුණවර්ධන, (සංස්.) 1990: xxiv).

“මෙහි එන වියරණ විදි විස්සම පදා බන්ධනය සඳහා අදාළව ප්‍රයෝගනවත්, දතුයුතු කරුණු බව...” (අබේසිංහ, (සංස්.) 1990: xxiv).

“සිදනෙහි එන වර්ණමාලාව මෙම තෙවදැරුම් පද නිරුපණය ඇසුරෙන් නිරුචිය. සිදන්සගරාව රවිත අවධිය තෙක් වූ පදා කාව්‍ය භාෂාව නිරුපණයෙහි ඉහත කි ලක්ෂණ දක්නට ලැබේ.” (කරුණාතිලක, (සංස්.) 1996: 81).

මෙම නිරවචනනානුසාරයෙන් සිදන් සගරාව පදාකරණයට

ලැදි කෘතියක් බව ප්‍රකට වේ. යමෝක්ත් සාකච්ඡා කරන ලද්දේ සිද්ධතට බාහිර කරුණුය. ඒ අනුව සිද්ධ පද්‍යකරණය සඳහා රවිත කෘතියක් යන්න මෙලෙස ප්‍රත්‍යාස්‍ය කළ හැක. එම කාරණා අවබෝධයේ පහසුව පිණිස මෙලෙස වෙන් වශයෙන් දැක්වීය හැකිය.

- සිද්ධතෙහි උද්ධාත මගින් හෙළිවන කාරණා
- සිද්ධතෙහි එන බස්වහර හා තිදිසුන්
- වාක්කෝෂ පිළිබඳ අවධානය
- ලිංග විභාගය
- වර්ණ මාලාව
- වියරණ විධ හා පද්‍යකරණය අතර සබඳතාවක් තිබේම
- අරුත් වියකන කොටස පද්‍යකරණයට නැඹුරුතාවක් දැක්වීම
- වෙසේසුන් වෙසේස් අදියරෙහි විශ්‍රාය
- සිද්ධතෙහි අවසන් පරිවේෂ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස්
- සිද්ධතෙහි ජන්දස් රකීම සඳහා වන වාග් විපර්යාසමය එකී ඇතුළත් වීම
- සිද්ධත්සගරාව සඳහා තත්කාලීන පද්‍ය කෘති පාදක වීම
- ප්‍රකාශන සඳහන

**සිද්ධතෙහි උදාත මගින් හෙළිවන කාරණා**

සිද්ධත්සගරා පද්‍යකරණයට එළඹෙන ආයුතිකයන් සඳහා ලියවුණු කෘතියක් වගට සිද්ධතෙහි උද්ධාත මගින් සාක්ෂි සැපයේ.

“මහද ගල්කිලි කැර - සවිනේ ගෙවා දත්තට

දුනුනන් දැනුම් සඳහා - කරනෙම් සිදන් සගරා” (ජයතිලක, 2009: 43).

මෙහි ආධුනිකයන් යන නාමය කුම්න අර්ථයකින් යෙදුවාද යන්න සැක සහිතය. එහෙත් බොහෝ විද්‍යාත් මතය වන්නේ සිද්‍යාත්‍යහි ආරම්භයේම එන මෙම ප්‍රකාශයන් අර්ථ ගන්වා ඇත්තේ පද්‍යකරණයෙහි ආධුනිකයන්ට බවයි. “මෙහිදී ආධුනිකයන් යැයි ගන්නා ලදදේ සිංහලය දත් එහෙත් පද්‍ය නිබන්ධනයට තුළුරු ජනතාවයි.” (ජයතිලක, 2009: 51).

මිට අමතරව

“ඉති වියරණ දැන- කිවියර පදි බදනා

ඉටු'නිටු ගණ අකරු ඇ- ලක්ණු විමසා බදනේ”

“මෙසේ ව්‍යාකරණ ඉගෙන පද්‍ය බන්ධනය කරන්නාවූ කවිය ඉෂ්ට, අනිෂ්ට, ගණ අක්ෂර ආදි ලක්ෂණ විමසා බන්ධනය කළ යුත්තේය.” (ජයතිලක, 2009: 286).

“යොදත වෙසෙස් සම වේ- වෙසෙසුනැ ලිගු විබත් බස්

නොයොදත තබ අනියමෙන්- කිවිකමිහි තෙර පතුයේ”

“තුලයාධිකරණයෙන් යොදන කළේහි විශේෂණ විශේෂයන්හි ලිංග විහක්ති සමාන වේ. එසේ (නොයොදන කළේහි) කවිකමෙහි පාරප්‍රාප්ත වූයේ නියමයකින් තොරව යොදව.” (ජයතිලක, 2009: 286).

යන උද්ධාත මගින් සිදන කවිකමිහි දිරි ගැන්වීමට රැවිත කාතියක් බව මින් පැහැදිලි වේ.

සිද්‍යාත්‍යහි එන බස්වහර හා තිදුසුන්

සිදන් සගරාවෙහි එන සමස්ත බස්වහර හා එහි එන තිදුසුන් පිරික්සීමේදී පසරුත් අදියරෙහි හැර අන් සැම අවස්ථාවකම බොහෝ සෙයින් දක්නට ලැබෙන්නේ ව්‍යාකරණ රිති පද්‍යයෙන් ලිවීමය. ඒ සඳහා උදාහරණ සමස්ත සිද්‍යාත්‍යහිම දැකගත හැකිය. මිට අමතරව

මෙහි එන නිදසුන් පද්‍යයෙන් සේම ගද්‍යයෙන් ලියවේ ඇත. එහෙත් එම පාය බොහෝ සෙසින් තැකම් කියන්නේ පද්‍යයටය. “අතැම් නිදසුන් පද්‍ය මෙන්ම ගද්‍යයෙන්ද එකසේ යෙදිය හැකි බව සැබවේ. එහෙත් ඒ යෙදුම් යෝගා වන්නේ පද්‍ය රීතියටය.” ඇතැම්විට මෙම කුමෙය වනපෙළාත් කිරීමේ පහසුව පිණිස යොදා ගන්නට ඇත.

ලදා-:

පද්‍ය සඳහා- “කියලත එක අරුත- සබඳවැ සදන් නන’රුත් එ වියු සමස් විදි නම්- එහි බේ දැන් පවස්මෝ” (ජයතිලක, 2009: 62).

පද්‍ය රීතියට බර ගද්‍ය රීතිය- “සොබන, කොබන, ලොබන, ලෙන, ගලන, බබලන ... කිපි මේ ඇ කතුකරු පසින් නිපන්.” (ජයතිලක, 2009: 74).

### වාක්කෝෂ පිළිබඳ අවධානය

සිදන් සගරා කතුවරයා තම කාතියෙහිදී ව්‍යාකරණමය ලක්ෂණ පමණක් තොව වාක්කෝෂාත්මක තොරතුරු දක්වා ඇත. එබදු තොරතුරු මෙලෙස දැක්විය හැකිය.

1. ‘හ’කාර පුක්ත හා වියුක්ත වචන (හකාරවිනිසක අදියර)
2. පුරුෂ ලිංගික, ස්ත්‍රී ලිංගික ප්‍රකෘති (ලිගු අදියර)
3. සකර්මක හා අකර්මක ධාතු (කිරිය අදියර)

මේ වාක්කෝෂාත්මක තොරතුරු වචන් අදාළ වන්නේ ගබඳ ගාස්තුය උගන්නා දුහුනන්ට තොව කාචා ගාස්තුය හෙවත් පද්‍යකරණය උගන්නා දුහුනන්ටය.” (පියරත්න හිමි, (සංස්.) 1993: 70).

### ලිංග විභාගය

සිදන් සගරාවෙහි ලිංග විභාගයෙහි විශේෂත්වයක් දක්නට ඇත. එනම් සකු ව්‍යාකරණ සම්පූදායෙහි මෙන් පුරුෂ- ස්ත්‍රී- නපු-සක

යන වර්ග කුනක් මෙහි නොතිබේමයි. එහි ඇත්තේ ස්ත්‍රී- පුරුෂ (පුම- ඉතිරි) වර්ගීකරණය පමණි.

“කවී සමයෙහි අප්‍රාණික වස්තු පණ ඇති වස්තු සේ සලකනු ලබයි. කවී සමයෙහි එකී බෙදීම අනුව යමින් ‘දිය’ (ලෝකය) පුරුෂයෙකු මෙන්ම, ‘විදු’ (විද්‍යා) ස්ත්‍රියකු මෙන්ම වර්ග කිරීමට සිද්ධ කතුවරයා පෙළුමූණහයිද, පුම- ඉතිරි යන නමින් සියබසෙහි ලිංග දෙක හැඳින්වීමට රුවී වූවහයි ද සිතිය හැකිය.” (පියරත්න හිමි, (සංස්.) 1993: 73). මෙම සාධකය ඒ.ඒ අබේසිංහ මහතා ද අනුමත කරයි. “කවිසමයට අදාළව පුම ඉතිරි ලිගු දෙක පමණක් පවතින බව දැක්වීම සිද්ධ්‍යගරාවේ ඇති විශේෂත්වයකි.” (අබේසිංහ, (සංස්.) 1990, xxv).

### වරණ මාලාව

සිද්ධතෙහි දක්නට ලැබෙන්නේ අකුරු තිහක වරණ මාලාවකි.

“පණ”කුරු පසෙක් එද- ප්‍රහු ගුරු බෙදින් දස වේ

ගත”කුරුද වේ විස්සෙක්- වහරට යුහු සියලුසු” (ජයතිලක, 2009: 49).

මෙම අවම සංකේත සංඛ්‍යාව සම්බන්ධයෙන් අදහස් දක්වන විද්වත්තන් පවසන්නේ මෙම අක්ෂර මාලා යෝගා වන්නේ පද්‍යකරණයට බවයි. “එහෙත් මේ සංකේත ප්‍රමාණවත් වන්නේ තත් කාලීන පද්‍ය, එනම් ශේ කාව්‍ය ලේඛනගත කිරීම පමණි.” (පේමරත්න, 1993: 71).

### වියරණ විධි හා පද්‍යකරණය අතර සබඳතාවක් තිබේම

සිද්ධ්‍ය සගරාවෙහි එන ව්‍යාකරණ විග්‍රහයේ දක්නට ලැබෙන්නේ විදි විස්සක් පමණි.

“එබැවින් සන් සද - ලිගු විබත් සමස් පියවි

පසකිරිය ලොපදෙසගම් - පෙරරු දෙරු පෙරලි

වැඩි අඩු තිපා තියම් - අනියම් අව්‍යුමන්විදි

වී විසිවැදුරුම් - වියරණ විදි සපයා” (පණ්ඩුසාර හිමි, 2009, 01).

එය ඉතා සිමිත ව්‍යාකරණ සිද්ධාන්ත ගණනයකි. “එහෙත් මෙම වියරණ විදි සියල්ල පද සාධනයේදී නොහොත් පද බන්ධනයේදී එක සේ වැදගත් වෙයි. පද්‍යකරණය හා ඒ වියරණ විදි හා සම්බන්ධයක් ඇත්තා සේ පෙනේ.”

**අරුත් වියකන කොටස පද්‍යකරණයට නැඹුරුතාවක් දැක්වීම**

කතුවරයා යම් යම් පදවල අර්ථ ව්‍යාභ්‍යාන දක්වා ඇත්තේ ගදු ස්වරුපයෙනි. එහෙත් එම ‘අරුත් වියකන’ කොටස් තුළද දක්නට ඇත්තේ පද්‍ය ස්වරුපයෙනි.

දදා:- “ඉසුරු, ගිනි, යම ඇ දසහු තම නිමියන් නමින්ද මල් පිළි ඇ ඒ ඒ ලිය රැක් නමින්ද ...” (ඡයතිලක, 2009: 76).

**වෙසෙපුන් වෙසෙස් අදියරෙහි විග්‍රහය**

සිද්ධතෙහි වෙසෙපුන් වෙසෙස් අදියර කවිබස හා සිද්ධ කෙතරම් ලැදි බවකින් සමන්විත ද යන්න ප්‍රකට කරයි.

“යොදන වෙසෙස් සම වේ- වෙසෙපුනැ ලිග විනත් බස්

නොයොදන තබ අතියමෙන්- කිවිකමි තෙර පතුයේ”

“තුල්‍යාධිකරණයෙන් යොදන කළේහි විශේෂණ විශේෂයන්හි ලිංග විහක්ති සමාන වේ. එසේ (නොයොදන කළේහි) කවිකමෙහි පාරප්‍රාප්ත වූයේ නියමයකින් තොරව යොදව.” (ඡයතිලක, 2009: 76).

මෙමගින් සිද්ධ් සගරාව පද්‍යකරණයට උපදෙස් දෙන කාන්තියක් වගට කරුණු පැහැදිලි වේ.

**සිද්ධතෙහි අවසන් පරිවේෂ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස්**

සිද්ධ් සගරාවෙහි අවසන් පරිවේෂ්ද දෙකෙන් පද්‍ය බන්ධනයෙහිලා සාපුරු උපදෙස් ලබා දී ඇත. එම පරිවේෂ්ද දෙක ඉටු අනිවු හා ලකර යනුවෙන් හැඳුන්වයි. මෙම කොටස් දෙකෙහි සංප්‍රවම එන ව්‍යාකරණ විග්‍රහ පද්‍ය රවනය උදෙසා රඩිත බව පැහැදිලි වේ.

ලදා-：“ඉති වියරණ දැන- කිවියර පදී බඳනා

ඉපු'නිටු ගණ අකුරු ඇ- ලකුණු විමසා බඳනේ”

“මෙසේ ව්‍යාකරණ ඉගෙන පද්‍ය බන්ධනය කරන්නාවූ කවිය ඉශ්ට, අනිශ්ට, ගණ අස්සර ආදි ලක්ෂණ විමසා බන්ධනය කළ යුත්තේය.” (ජයතිලක, 2009: 286).

“ය හ ඇ වණන් මුත්- සරින් මෙර තෙදින් හිරු

නොම පැග පෙර කිවිසමා- කවි බැඳ යස බඳ දෙවා”

“ය, හ අකුරු හැර ජන්දස් සඳහා නිස් පද නොදාමා පැරණි කවියන් නොඹක්මවා කවි බැඳ යශස් ගිරිරය ජීවත් කරවු.” (ජයතිලක, 2009: 313).

සිද්ධතෙහි ජන්දස් රැකිම සඳහා වන වාග් විපර්යාසමය රිති ඇතුළත් විම

සිද්ධතෙහි ජන්දස් රැකිම සඳහා වන වාග් විපර්යාසමය රිති ඇතුළත් වන අතර එම රිති බොහෝ සෙයින් සම්ප වන්නනේ පද්‍යකරණයටයි. “මෙහි සද, ලොජ්, අගම්, අමේස්, පෙරරු, දේරු, පෙරලි, වැඩි, අඩු, නියම්, අනියම් අවිදුමත් විධි යන මාතාකා දොළහක් වාග් විපර්යාසාත්මක රිතින් හෝ ... මේ වියරන විදි දොළහ පද්‍ය බන්ධනය අරමුණු කරගෙන කරනු ලබන නිර්මාණාත්මක වාග් විපර්යාසයන් සඳහා අදාළ වූ රිතින් වන අතර...” (ප්‍රඟාරාම හිමි, (සංස්.) 2020: 663).

සිදන් සගරාව සඳහා තත්කාලීන පද්‍ය කෘති පාදක වීම

යලේක්ත මාතාකාවක් යටතේ සිදත රවනා වීමට ලක්දීව සාහිත්‍යයේ පද්‍යකරණයට විශාල නැඹුරුවක් තිබු බව සනාථ විය. සිදන් සගරා කතුවරයා පද්‍යකරණය සඳහා සිදත රවනා වීමට එම සාමාජික බලපෑම (පෙළඳුවීම) හේතු වන්නට ඇත. “සිදන් සගරාවට විරසෝලිය නම් දෙමළ ව්‍යාකරණයෙන් ලැබුණු අභාසයක් ගැන ද ඇතුළුම් විට සඳහන්ව තිබේ. එය බොහෝ දුරට පද්‍යකරණයට උපදෙස්

දෙන්නක් සේ පෙනීයයි.” (අබේසිංහ, (සංස්.) 1990: xx). මිට අමතරව සිද්ධට කවිසිල්මින, මුවදෙවිදාවත, පුරාණ කුසඳාකව, පුරාණ මුදුර සංදේශය (“මොනරිඩු එකල්හි පුල් සලග නවාගනී”), අසක්දාකව ආදි පදා කාති මගින් ආහාසය ලබා ඇති බව කාතියෙහි අන්තර්ගත කරුණු මගින් හෙළි වේ.

### ප්‍රකාති සඳහන

සිද්ධතෙහි ප්‍රකාති සටහනේදී දාතු ප්‍රකාති දක්වන තැන තත්සම, තද්හව, නිෂ්පන්න යන කරුණු තුනක් උගෙන්වයි. එමගින් කාතිය පද්‍යකරණය උදෙසා රවිත බව ප්‍රකට වන බව ඩ්බ්.එස් කරුණාතිලක මහතා පවසයි.

“සිද්ධතෙහි එන වරණමාලාව මෙම තෙවදැරුම් පද නිරුපණය ඇසුරෙන් තිරුපිය. සිද්ත් සගරාව රවිත අවධිය තෙක් වූ පදා කාවා භාජාව නිරුපණයෙහි ඉහත කි ලක්ෂණ දක්නට ලැබේ.”

යලෝක්ත කාරණා මගින් සිද්ත් සගරාව පද්‍යකරණයට උවිත ව්‍යාකරණයක් සහිත කාතියක් බව විද්‍යාමාන වේ. එහෙන් ඇතැම් උගතුන් මෙම කාතිය පද්‍යකරණය සඳහා රවිත කාතියක් නොව පෙනුවෙළ සිංහල භාජාවට කරන ලද ව්‍යාකරණයක් බව පවසයි. එහිදී ඔවුන් නගන තර්ක කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.

- ‘දුහුනන්’ යන්නෙන් ආඩුනිකයන් මිස කාව්‍යකරණයේ ආඩුනිකයන් යැයි අදහසක් නැති
- සිද්තේ හෝඩිය ගදායටද ප්‍රමාණවත්ය
- ඇතැම් තැන්වල ගදා තොටස් දක්නට ලැබීම (පසරුත් අදියර)
- ‘ඉති වියරණ දැන- කිවියර පද්දී බඳනා’ යන්නේ කාව්‍යර්ථක් අදහස් නොවේ යන්නයි (ගුණවර්ධන, (සංස්.) 2003: 04).

ආදි කාරණා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. එහෙත් සමස්ත කාරණා සන්සංද්‍යාත්මකව අධ්‍යයනය කිරීමේදී සිද්ධතෙහි

පද්‍යකරණයට යම් නැගුරුවක් ඇති බවට සාක්ෂාත් ප්‍රමාණවත්ය. ඒ අනුව සමස්ත ධාරණාවන් අධ්‍යයනය කිරීමේදී පැහැදිල වන්නේ දැඩිදෙනී යුගය වන විට පද්‍යකරණයේ සුබවාදී නැගුරුතාවක් දක්නට ලැබුණු බවයි. එහිදී ගද්‍යයට වඩා පද්‍ය අපහසු කාර්යක් නිසාවෙන් එහි යෙදෙන ආඩුනිකයන්ගේ පහසුව පිණිස මෙම කාතිය රචනා කරන්නට ඇත. "... සිංහල ආඩුනික ක්වීන් පද්‍යකරණයෙහි ඇති දුෂ්කරතාවන් නැති බව හගවමින් ඔවුන් දිරිමත් කිරීමට... ඒ නවකයින් කෙරෙහි කරුණාවෙන්ම මේ සිදන් සගරාව සම්පාදනය කර ඇති බව කිව යුතුය." මිට පරිභාහිරව යම් යම් උගතුන් මෙය පද්‍යකරණය සඳහා උවිත කාතියක් නොවේ යැයි තර්ක ගෙන හැර පැවත ද, යමෝක්ත සමස්ත ධාරණා අධ්‍යයනය කිරීමේදී සිදන් සගරාව සිංහල භාෂාවටම අදාළ ව්‍යකරණයන්ගෙන් සමන්විත වුවද, වැඩි නැගුරුතාවක් පද්‍යකරණය සඳහා දක්වා ඇති බව යුත්ති යුත්ති ප්‍රකාශයක් වන්නේය.

### සමාලෝචනය

සිංහල භාෂා ව්‍යාකරණයෙහි දැනුට ගුරු තැන්හි ලා සැලකෙන කාතිය වන්නේ දැඩිදෙනී යුගයේ රඛිත සිදන් සගරාවයි. මෙම කාතිය සමස්ත සිංහල ව්‍යාකරණයේ අත්‍යාථ වශයෙන් භාවිත කළ ද, මෙම කාතිය රචනා කරණ ලද්දේ ගද්‍යයට ද, පද්‍යයට ද යන්න විවාදාපන්න කාරණයන් විය. විවිධ විද්‍යාත්මක මේ සම්බන්ධයෙන් විවිධ මත දැරුහු. පූර්වෝත පරියේෂණයේ දී තදුක්ත කාරණාව උදාහරණ සහිතව ප්‍රත්‍යාස්‍ය කෙරීණි. එහිදී මෙම සිදන් පද්‍යකරණයට දක්වන නැගුරුතාව සිදනෙහි උද්ධාත මගින් හෙළුවන කාරණා, සිදනෙහි එන බස්වහර භා නිදසුන්, වාක්කෝෂ පිළිබඳ අවධානය, ලිංග විභාගය, වරණ මාලාව, වියරණ විදි භා පද්‍යකරණය අතර සබඳතාවක් තිබුම, අරුත් වියකන කොටස පද්‍යකරණයට නැගුරුතාවක් දැක්වීම, වෙශේෂීය වෙශේෂ අදියරෙහි විග්‍රහය, සිදනෙහි අවසන් පරිවේෂ්ද දෙකෙන් පද්‍යකරණයට ලබාදෙන උපදෙස්, සිදනෙහි ජන්දස් රැකිම සඳහා වන වාග විපර්යාසමය රිති ඇතුළත් වීම, සිදන් සගරාව සඳහා තත්තාලින පද්‍ය කාති පාදක වීම, ප්‍රකාති සඳහන ආදී මූලාශ්‍රයන් මගින් පළ විය. මිට පරිභාහිරව යම් යම් උගතුන් මෙය පද්‍යකරණය සඳහා උවිත කාතියක් නොවේ යැයි තර්ක ගෙන හැර පැවත ද, යමෝක්ත සමස්ත ධාරණා අධ්‍යයනය කිරීමේදී සිදන් සගරාව සිංහල භාෂාවටම අදාළ

ව්‍යුත්කරණයන්ගෙන් සමන්විත ව්‍යවද, වැඩි නැඹුරුතාවක් පද්‍යකරණය සඳහා දක්වා ඇති බව යුත්තේ යුත්ත ප්‍රකාශයක් වශයෙන් දැක්වීය හැකිය.

### ආලිත ග්‍රන්ථ නාමාවලිය

#### ප්‍රාථමික මූලාශ්‍රයෝ

1. අධ්‍යිකිංහ, එ, ඒ. (සංස්.) (1990). ව්‍යුත්කරණ සහිත පිදත් සගරාව, කර්තා ප්‍රකාශන.
2. ගුණවර්ධන, වී, ඩී, එස්. (සංස්.) (2003). සියලුස්ලකර දීපනී, කොළඹ: සමයවර්ධන පොක් ප්‍රකාශකයෝ.
3. ජයතිලක, කේ. (සංස්.) සිදන් සගරාව, කොළඹ: පුදීප ප්‍රකාශකයෝ.
4. පණ්ඩිසාර හිමි, මක්කම්පිටියේ. (2009). සිදන්සාගරා වීමසුම, කර්තා ප්‍රකාශන.
5. මහාච්‍රාය (සිංහල), (2008), බොඳේ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල.
6. මුදියන්සේ, නන්දීසේන. (2004). සිනිර ලේ පද්‍යාවලී, කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෙළරයෝ.
7. සුම්ගල හිමි, සුරියගොඩ. (සංස්.) (1920). සාරජවප්‍රකාශනී (සංයුත් නීකායටිකතා ව්‍යුත්කරණය),කොළඹ.
8. සේනාධිර, ගුණපාල. (සංස්.) (1979). ලෝච්ච සගරාව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.
9. හේරත්, එම්, අත්තනායක. (සංස්.) (2000). සිදන් සගරාව, පන්නිපිටිය: සීමාසහිත සැට්මීනර්ඩ් ලේක් පොද්ගලික සමාගම.
10. *Kavyalankara Of Bamaha*. (1999). P.v. Nayanatho sastry (Ed), Motital Bonorsidass, Delhi,07, (second Edition).

#### ද්විතීයක මූලාශ්‍රයෝ

1. කුලසුරිය, ආනන්ද. (1999). සිංහල සාහිත්‍යය 01, බොරලැස්ගමුව: විසිදුනු ප්‍රකාශකයෝ.
2. ජයත්ස්කර, දු.වි. ගී කම්බි වහ තුග, කොළඹ : සීමාසහිත එක්සත් ප්‍රව්‍යෝගී පත්‍ර සමාගම.
3. සන්නස්ගල, පී. ඩී. (2009). සිංහල සාහිත්‍ය ව්‍යුත්කරණය, කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෙළරයෝ.
4. Godakumbura.C.E., (1955). *Sinhalese Literature*, Printed in Ceylon by the colombo Apothecaries, co; LED.

### සගරා

1. මෙත් සිසිල, (සංස්.) (1996). මීගනපැලුස්සේ නන්ද හිමි. රත්මලාන: සර්වෝදය විශ්වලේල්බා මූද්‍යය.
2. විදෙෂ්දය ධර්ම කාස්ථ්‍රීය සංග්‍රහය, (සංස්.) (1993). වැශම පියරතන හිමි. විදෙෂ්දය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශනයකි.
3. සම්භාපා 12, (සංස්.) (2002). මාදාවිට පස්ස්ස්සාරාම හිමි, බත්තරමුල්ල: ප්‍රාථින හා ජෞප්පකාර සමාගම.
4. සම්මානී, ගලෙන්බිඳුනුවැවේ විෂ්තනන්ද හිමි ඇතුළ පිරිස (සංස්.), (2009). කර්තා ප්‍රකාශන.